



(නවවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 124.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2021 දෙසැම්බර් 03 සිකුරාදා පූ.හා. 9.30 ට

පැමිණි මන්ත්‍රීන් :

- ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, කථානායකතුමා
- ගරු රංජිත් සියඹලාපිටිය මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා
- ගරු අංගජන් රාමනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා
-
- ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, වරාය හා නාවික අමාත්‍යතුමා
- ගරු මහින්ද අමරවීර මහතා, පරිසර අමාත්‍යතුමා
- ගරු ඩලස් අලහප්පෙරුම මහතා, ජනමාධ්‍ය අමාත්‍යතුමා
- ගරු උදය ගම්මන්පිල මහතා, බලශක්ති අමාත්‍යතුමා
- ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා
- ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, වෙළඳ අමාත්‍යතුමා
- ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, ඉඩම් අමාත්‍යතුමා
- ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා
- ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, කම්කරු අමාත්‍යතුමා
- ගරු ඩග්ලස් දේවානන්දා මහතා, ධීවර අමාත්‍යතුමා
- ගරු වාසුදේව නානායක්කාර මහතා, ජල සම්පාදන අමාත්‍යතුමා
- ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, විදේශ අමාත්‍යතුමා
- ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, මහාමාර්ග අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා
- ගරු ප්‍රසන්න රණතුංග මහතා, සංචාරක අමාත්‍යතුමා
- ගරු සී. ඩී. රත්නායක මහතා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා
- ගරු වමල් රාජපක්ෂ මහතා, වාරිමාර්ග අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු නාමල් රාජපක්ෂ මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පවිත්‍රාදේවී චන්දිආරච්චි මහත්මිය, ප්‍රවාහන අමාත්‍යතුමිය
- ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, මහජන ආරක්ෂක අමාත්‍යතුමා
- ගරු දිලුම් අමුණුගම මහතා, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමිය
- ගරු ලසන්ත අලගියවන්ත මහතා, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සිරිපාල ගමලත් මහතා, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) නාලක ගොඩසේවා මහතා, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සිසිර ජයකොඩි මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අනුරාධ ජයරත්න මහතා, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පියංකර ජයරත්න මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු දයාසිරි ජයසේකර මහතා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජීවන් තොන්ඩමන් මහතා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සනත් නිශාන්ත මහතා, ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය
- ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු තාරක බාලසූරිය මහතා, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විජිත බේරුගොඩ මහතා, දහම් පාසැල්, පිරිවෙත් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු ප්‍රසන්න රණවීර මහතා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු රොෂාන් රණසිංහ මහතා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලොහාන් රත්වත්තේ මහතා, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ශමින්ද්‍ර රාජපක්ෂ මහතා, කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, එළු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජානක වක්කුඹුර මහතා, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි හෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විදුර වික්‍රමනායක මහතා, ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු කංචන විජේසේකර මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු තේනුක විදානගමගේ මහතා, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු කනක හේරත් මහතා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත හෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩී. බී. හේරත් මහතා, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ඒ. එල්. එම්. අනාදල්ලා මහතා

ගරු අමරකීර්ති අතුකෝරල මහතා

ගරු කපිල අතුකෝරල මහතා

ගරු තලතා අතුකෝරල මහත්මිය

ගරු සම්පත් අතුකෝරල මහතා

ගරු තිස්ස අත්තනායක මහතා

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා

ගරු අශෝක් අබේසිංහ මහතා

ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා

ගරු මායාදුන්න විත්තක අමල් මහතා

ගරු තවරාජා කලෙයි අරසන් මහතා
 ගරු ජේ. සී. අලවතුචල මහතා
 ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
 ගරු (මේජර්) ප්‍රදීප් උදුගොඩ මහතා
 ගරු සංජීව එදිරිමාන්න මහතා
 ගරු ලලිත් එල්ලාවල මහතා
 ගරු සෙල්වරාජා කපේන්ද්‍රන් මහතා
 ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු සාගර කාරියවසම් මහතා
 ගරු ජයන්ත කැටගොඩ මහතා
 ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
 ගරු ලලිත් වර්ණ කුමාර මහතා
 ගරු ගෙවිදු කුමාරතුංග මහතා
 ගරු ශීතා සමන්මලි කුමාරසිංහ මහත්මිය
 ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා
 ගරු වේලු කුමාර් මහතා
 ගරු කරුණාදාස කොඩිතුචක්කු මහතා
 ගරු ඩයනා ගමගේ මහත්මිය
 ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා
 ගරු උදයකාන්ත ගුණතිලක මහතා
 ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
 ගරු යදාමිණි ගුණවර්ධන මහතා
 ගරු සිවනේසතුරෙයි වන්දකාන්තන් මහතා
 ගරු මීලාන් ජයතිලක මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා
 ගරු කුලසිංහම් තිලිපන් මහතා
 ගරු ප්‍රමීත බණ්ඩාර තෙන්නකෝන් මහතා
 ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු අනුර දිසානායක මහතා
 ගරු මංජුලා දිසානායක මහත්මිය
 ගරු රෝහණ දිසානායක මහතා
 ගරු සාරත් දුෂ්මන් මහතා

ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
 ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
 ගරු ප්‍රේමිනාත් සී. දොලවත්ත මහතා
 ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
 ගරු එච්. නන්දසේන මහතා
 ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා
 ගරු මනුෂ නානායක්කාර මහතා
 ගරු වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු සු. නෝගරාදලිංගම් මහතා
 ගරු බුද්ධික පතිරණ මහතා
 ගරු අනුප පස්කුවල් මහතා
 ගරු නිමල් පියතිස්ස මහතා
 ගරු ජගත් පූෂ්පකුමාර මහතා
 ගරු ඩිලාන් පෙරේරා මහතා
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
 ගරු නලින් ප්‍රනාන්දු මහතා
 ගරු උද්දික ප්‍රේමරත්න මහතා
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා
 ගරු රෝහණ බණ්ඩාර මහතා
 ගරු ශාන්ත බණ්ඩාර මහතා
 ගරු රිසාඩ් බදියුදීන් මහතා
 ගරු සුදත් මංජුල මහතා
 ගරු කේ. කාදර් මස්කාන් මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු ඉම්නියාස් බාකීර් මාකාර් මහතා
 ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
 ගරු එස්. එම්. එම්. මුෂාරල් මහතා
 ගරු මොහමඩ් මුසම්මිල් මහතා
 ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
 ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා
 ගරු නිපුණ රණවක මහතා
 ගරු කුමාරසිරි රත්නායක මහතා

ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු (ආචාර්ය) සුරේන් රාසවන් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු අජිත් රාජපක්ෂ මහතා
 ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
 ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
 ගරු උසුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
 ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා
 ගරු (ආචාර්ය) ඩී. රාධක්‍රිෂ්ණන් මහතා
 ගරු එම්. රාමේෂ්වරන් මහතා
 ගරු ගාමිණී වලේඛොඩ මහතා
 ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
 ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු මධුර විතානගේ මහතා
 ගරු හේෂා විතානගේ මහතා
 ගරු වන්දිම වීරක්කොඩි මහතා
 ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා
 ගරු ඩී. වීරසිංහ මහතා
 ගරු වීරසුමන වීරසිංහ මහතා
 ගරු දිලිප් වෙදආරච්චි මහතා
 ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
 ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා
 ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා
 ගරු එම්. ජී. සුමන්තිරන් මහතා
 ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා
 ගරු වඩ්වෙල් සුරේෂ් මහතා
 ගරු ජෝන් සෙනෙවිරත්න මහතා
 ගරු රවුෆ් හකීම් මහතා
 ගරු (මහාචාර්ය) වරිත හේරත් මහතා
 ගරු ජයරත්න හේරත් මහතා
 ගරු සමන්ප්‍රිය හේරත් මහතා
 ගරු මර්ජාන් ෆලිල් මහතා

ගරු පිල්ඩ් මාෂල් සරත් ලොන්සේකා මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

කුෂානි රෝහණදීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල් තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකවරයා මූලාසනාරූප විය.

1. පිළිබඳවනාදිය පිළිගැන්වීම: (1) අධ්‍යාපන අමාත්‍යවරයා විසින්—

- (i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ බෙන්ඩික්ට් XVI කැතලික් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මාර්තු 23 දිනැති අංක 2220/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සහ මහජන සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 අප්‍රේල් 22 දිනැති අංක 2224/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය;
- (iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ඊසෝෆ්ට් මෙට්‍රො කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන ව්‍යාපාර කළමනාකරණ (ගෞරව) උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මැයි 20 දිනැති අංක 2228/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය; සහ
- (iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් සයන්ස් (පීවීටී) එල්ටීඩ් ආයතනය විසින් ප්‍රදානය කරනු ලබන ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජූනි 11 දිනැති අංක 2231/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

පිළිගැන්වා, එම නියමයන් සභා මේසය මත තැබිය යුතු යැයි නියෝග කරන ලදී.

(2) මහාමාර්ග අමාත්‍යවරයා විසින් 2019 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර එම වාර්තාව, මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින් සභා සම්මත විය.

2. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම: “ශ්‍රී ලංකාසිංහාරාම විහාරස්ථාන කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ අග්‍රාමාත්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු

අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයාගේ වාර්තාව මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

පනත් කෙටුම්පත 2021 දෙසැම්බර් 04 සෙනසුරාදා දෙවැනිවර කියවිය යුතු යැයි නියෝග කරන ලදී.

3. කාරක සභා වාර්තා පිළිගැන්වීම: රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් එම කාරක සභාව වෙත යොමු කරන ලද 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(5) යටතේ අයවැය සමස්ත වියදම හා ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිතා කරන ලද බදුකරණය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව, සභා මේසය මත තැබිය යුතු යැයි නියෝග කරන ලදී.

4. මහජන පෙත්සම් පිළිගැන්වීම:

- (i) වේයන්ගොඩ, පත්තලගෙදර, බෝධිමංගලාරාමයෙහි වැඩවසන පූජ්‍ය බෝතලේ රාහුල හිමිගෙන් ලැබුණු 2021.10.11 දිනැති පෙත්සම; සහ
- (ii) පන්නිපිටිය, ඇරැව්වල, රත්මල්දෙණිය පාර, අංක 176/1^ව දරන ස්ථානයෙහි පදිංචි ඩබ්ලිව්. චන්ද්‍රසිරි මහතාගෙන් ලැබුණු 2021.11.05 දිනැති පෙත්සම

ගරු තිස්ස අත්තනායක මහතා විසින් පිළිගැන්වන ලදී.

30 (10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

5. විසර්ජන පනත් කෙටුම්පත — (දහහත්වැනි වැනි වෙන් කළ දිනය): කාරක සභාවේදී තවදුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

කථානායකවරයා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 103

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු පිල්ඩි මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යෝජනාව, — “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතු ය.”

(පු. හා. 11.42 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

(අ. හා. 1.00 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.)

(අ. හා. 2.08 ට ගරු හර්ෂණ රාජකරුණා මහතා මූලාසනාරූඪ විය.)

(අ. හා. 3.18 ට ගරු චිරසුමන වීරසිංහ මහතා මූලාසනාරූඪ විය.)

(අ.හා. 4.48 ට කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදීත්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 103 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 5,978,170,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 103 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 14,017,750,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 103 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 7,172,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 103 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 456,400,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 222

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 222 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 180,740,190,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 222 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 7,404,280,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 223

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 223 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 54,726,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 223 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 9,244,480,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 224

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 224 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 41,161,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 224 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 14,913,590,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 320

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 320 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 18,154,450,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 320 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 177,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 325

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 325 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 67,700,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 325 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 451,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 334

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 334 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 18,295,850,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 334 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 85,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 18 වැනි පිටුවේ 10 සහ 11 ඡේදී ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“පුනරාවර්තන 6,168,195,000

මූලධන 4,286,570,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 442

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 18 වැනි පිටුවේ 14 ඡේදිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 760,623,000 125,020,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 442 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 841,762,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 442 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,942,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 226

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 226 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,895,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 226 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 727,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 254

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 254 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,326,060,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 254 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 61,750,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 304

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 304 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 344,250,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 304 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 430,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 409

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 409 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 10,487,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 409 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 136,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 409 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,740,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 15 වැනි පිටුවේ 13 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“මූලධන 88,775,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 255

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 15 වැනි පිටුවේ 19 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,032,000,000 5,072,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 256

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 15 වැනි පිටුවේ 21 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,304,000,000 7,747,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 257

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 16 වැනි පිටුවේ 2 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,171,000,000 4,606,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 258

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 16 වැනි පිටුවේ 4 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,531,000,000 6,674,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 259

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 16 වැනි පිටුවේ 6 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 798,000,000 3,008,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 260

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක් : 16 වැනි පිටුවේ 8 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 571,000,000 2,959,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 261

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 16 වැනි පිටුවේ 10 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,463,000,000 5,102,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 262

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 16 වැනි පිටුවේ 12 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,244,000,000 3,779,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 263

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 16 වැනි පිටුවේ 14 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 925,000,000 3,318,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 264

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 16 වැනි පිටුවේ 16 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,099,000,000 2,616,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 265

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 16 වැනි පිටුවේ 18 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 304,000,000 839,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 266

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 2 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 295,000,000 758,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 267

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 4 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 341,000,000 730,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 268

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 6 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 324,000,000 574,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 269

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 8 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 866,000,000 2,218,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 270

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 10 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,117,000,000 3,325,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 271

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 12 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 570,000,000 1,614,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 272

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 14 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 2,133,000,000 8,392,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 273

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 16 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 848,000,000 3,302,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 274

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක් : 17 වැනි පිටුවේ 18 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,057,000,000 4,266,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 275

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 17 වැනි පිටුවේ 20 පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 556,000,000 1,875,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 276

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 18 වැනි පිටුවේ 2 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 907,000,000 3,799,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 277

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 18 වැනි පිටුවේ 4 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 606,000,000 2,242,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 278

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 18 වැනි පිටුවේ 6 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 1,100,000,000 4,023,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 279

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 18 වැනි පිටුවේ 8 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 997,000,000 4,061,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 47 වැනි පිටුවේ 10 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“මූලධන 7,770,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 189

මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක්: 47 වැනි පිටුවේ 13 ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 01 මෙහෙයුම් වැඩසටහන 10,083,650,000 1,711,550,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත් සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 225

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 225 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 89,205,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 225 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 6,058,450,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 445

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 445 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 186,040,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 445 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 615,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අ.හා. 5.45 ට පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස සභාපතිවරයා මූලාසනයෙන් ඉවත්විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2021 දෙසැම්බර් 04 සෙනසුරාදා.

6. කල් තැබීම (උතුරු පළාතේ අධි සේවක පදනම මත පත්කර ඇති විදුහල්පතිවරුන් විදුහල්පති සේවයට අත්තර්ග්‍රහණය කිරීම): “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතු ය”යි මහාමාර්ග අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදීත් විවාද විය.

“ගරු අපීත් රාජපක්ෂ මහතා මූලාසනාරූඪ විය යුතු ය”යි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

(අ.භා. 5.49 ට ගරු අපීත් රාජපක්ෂ මහතා මූලාසනාරූඪ විය.)

එකල්හි වේලාව අ.භා. 5.30 පසුකර තිබුයෙන්, අද දින සභා සම්මතිය අනුව අ.භා. 6.16 ට මූලාසනාරූඪ මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2021 නොවැම්බර් 20 සභා සම්මතිය අනුව, 2021 දෙසැම්බර් 04 සෙනසුරාදා පූ.භා. 9.30 වනතෙක් කල් ගියේ ය.